



සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව
சமுர்த்தி அபிவிருத்தி திணைக்களம்
Department of Samurdhi Development



මුදල් අමාත්‍යාංශය
සමෘද්ධි , ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා උණු උපයෝජන
රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
நிதி அமைச்சு
சமுர்த்தி, வதிவிடப் பொருளாதார, நுண்ணிதிய, சுயதொழில், வியாபார அபிவிருத்தி மற்றும்
கீழுழைப்பு பயன்பாட்டு அரச வளங்கள் அபிவிருத்தி இராஜாங்க அமைச்சு
Ministry of Finance
State Ministry of Samurdhi, Household Economy, Micro Finance, Self Employment, Business
Development and Underutilized State Resources Development

මගේ අංකය **DSD/HO/05/MF/01/වක්‍රලේඛ** ඔබේ අංකය
 எனது இல **உமது இல**
 My No **Your No**
 දිනය **2020.12.24**
 திகதி **Date**

සමෘද්ධි ක්ෂුද්‍ර මූල්‍ය බැංකු වක්‍රලේඛ :- 2018/12 ට පළමු එකතුව

සියළුම දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂවරුන්,
 සියළුම සමෘද්ධි බැංකුපාලක මණ්ඩල/ බැංකු සමිති සභාපතිවරුන්,
 සියළුම සමෘද්ධි ප්‍රජාමූල බැංකු /බැංකු සමිති කළමනාකරුවන් ,

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ස්ථීර කාර්ය මණ්ඩලය සඳහා හඳුන්වා දුන් විශේෂිත සේවක ණය යෝජනා ක්‍රමය

01. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ස්ථීර කාර්ය මණ්ඩලය සඳහා ක්‍රියාත්මක “විශේෂිත සේවක” ණය යෝජනා ක්‍රමයේ වාර්ෂික පොලී අනුපාතයන් ඇතුළු අනිකුත් මහ පෙන්වීම් සංශෝධනය කිරීමට සමෘද්ධි ප්‍රජාමූල බැංකු සහ බැංකු සමිති කළමනාකරණ මණ්ඩල තිරණ අංක 2020/77/02 සහ 2020/78/06 යටතේ ලබාදුන් උපදෙස් අනුව ඉදිරියට ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වූ උපදෙස් ලබාදීමට මෙම නව එකතුව නිකුත් කරන බව දන්වමි.
02. 2021.01.01 දින සිට “විශේෂිත සේවක” ණය යෝජනා ක්‍රමයේ වාර්ෂික පොලී අනුපාතය 9.5% සිට 7% දක්වා අඩු කළ බව දන්වන අතර, ඒ අනුව පහත පරිදි කටයුතු කරන ලෙස දන්වමි.
 - 2.1 නව පොලී අනුපාතයන් දැනට පිටහිටි ණය සඳහා වලංගු වේ.
 - 2.2 නව පොලී අනුපාතය යටතේ මාසික ණය වාරිකය සකස් කිරීමේදී 2020 දෙසැම්බර් මසට අදාළ චෙක්පත ලැබී ණය වාරිකය අඩු කළ පසු 2021 ජනවාරි මස ඇති පිටහිටි ණය මුදලට පොලිය ගණනය කිරීම සිදු කළ යුතුය.
 - 2.3 ඒ අනුව, පිටහිටි ණයකරුවන්ගේ පිටහිටි ණය මුදල (රු) නව වාර්ෂික පොලී අනුපාතය සහ ගෙවීමට ඇති ගිවිසුම්ගත කාලය ඇතුළත් කර, නව මාසික වාරිකය සකස් කළ යුතුය.

ඒ සඳහා, මුල් චක්‍රලේඛයේ ඡේද අංක 14 හි උප ඡේද 14.2 හි ආකෘතිය භාවිතා කර, නව මාසික ණය වාරිකය සකස් කර ගත යුතුය. උදාහරණ :- යම් නිලධාරියෙකු රු. 1,000,000/- ණය මුදලක් මාස 180 ආපසු ගෙවීමට ලබාගෙන 2021.01.01 දිනට පිටහිටි ණය මුදල රු. 987779/- ක් වේ. ණයගෙවීමට ඇති ඉතිරි ගිවිසුම් කාලය මාස 176 කි. මේ අනුව ඇමුණුම් 01 හි සඳහන් පරිදි මාසික නව ණය වාරිකය රු. 9551/- ක් වේ.

2.4 ඉහත උපදෙස් පරිදි, මාසික ණය වාරිකය සකස් කළ පත්‍රිකාවේ (Excel Sheets) පිටපතක් පුද්ගලික ණය ගොනුවට ඇතුළත් කිරීමට ද කටයුතු කරන ලෙස දන්වමි.

03. විශේෂිත සේවක ණය වැඩසටහන යටතේ (නව) ණය ලබාදීම 2020/06 සඳහන් පරිදි අත්හිටුවා ඇති බව ද වැඩිදුරටත් සඳහන් කරමි.



ආර්.පී.බී. නිලකසිරි,
අධ්‍යක්ෂ ජනරාල්.

පිටපත් :-

- | | |
|--|------------|
| 1. ලේකම් - සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මුද්‍රා, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය. | - කා.දැ.ස. |
| 2. දිස්ත්‍රික් ලේකම්/ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය. | - කා.දැ.ස. |
| 3. ප්‍රධාන අභ්‍යන්තර විගණක, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව. | - කා.දැ.ස. |
| 4. ප්‍රධාන ගණකාධිකාරී, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව. | - කා.දැ.ස. |
| 5. ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. | - කා.දැ.ස. |
| 6. දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ/ සහකාර අධ්‍යක්ෂ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය | - අ.ක.ස. |